

ගෝලිය උෂ්ණත්වය පිළිබඳ බුදුධහමේ නායායාත්මක දාජ්ටීය  
විමර්ශනය කිරීමක්

සූත්‍ර ඔලැගන්වත්තේ වන්දියිරි හිමි\*

මානව ගාස්තු අධ්‍යාපනාංශය, සමාජ විද්‍යා හා මානව ග්‍රස්තුපියිය, ශ්‍රී ලංකා රජරට  
විශ්ව විද්‍යාලය

\*chandrasirihimi@hotmail.com

පාරිභාෂික පද : සූත්‍ර , ත්‍රිපිටකය, ගෝලිය උෂ්ණත්වය, ආධ්‍යාත්මික

හැඳින්වීම්:

බුදුධහම ආගමක් ලෙස ව්‍යවහාරය පැවතිය ද එහි දාරුණික එළඹුම වඩාත් පුරුෂ් ප්‍රචාරකි. සත්වයාගේ පැවැත් ම හා බැඳුණු සහාතනික සිද්ධාත්තයන් වඩාත් දාරුණික පසුබීම සිට විග්‍රහ කර ඇත. ලොවෙහි සියල්ල ම අනිත්‍ය යන සිද්ධාත්තය බුදුධහමේ මූලික ඉගැන්වීමකි. සත්වයාගේ පැවැත් ම පිළිබඳව බුද්ධීමය සංවාදයක පළමු එළඹුම ගොනම බුදුන් වහන්සේ විසින් සිදු කරන ලදී. ප්‍රඟාව දියුණු කිරීමේ උපරිම සීමාව ගොනම බුදුන් වහන්සේගේ ජ්විතයෙන් දත් හැකි වේ. තුනා විද්‍යා විෂය පරාය හා කාර්කික යානාය ඉක්මවා හිය යානායක පසුබීම ද බුදුධහම මගින් දත් හැකි වේ. ලොවෙහි පැවැත්ම පිළිබඳව අඩු වැඩි වශයෙන් දේශනා කොට ඇති සමස්ත ධර්මය ම සූත්‍ර, විනය හා අහිඛ්‍රාමය යනුවෙන් පිටක තුනකට බෙදා වෙන් කළ හැකි අතර ම දේශනා කොට ඇති සමස්ත සූත්‍ර ප්‍රමාණය දහහත්දහසකට වඩා වැඩි ය. මෙම සූත්‍ර දේශනාවන්ට පසු කාලීනව ලියා ඇති අප්‍රවා ප්‍රමාණයෙන් ද බුදුහමේ ඇති දාරුණික පසුබීම පෙන්නුම කරයි.

සත්වයාගේ සම්භවය හා විවිධ සමාජාරීක ගැටළු පිළිබඳව විග්‍රහ වන ඉගැන්වීම් අතර වතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්වාංගික මාර්ගය ( සංපුත්ත නිකාය (5-2) ධම්මලක්කජපවත්න සූත්‍රය: 270 ), ප්‍රවාල රාජ්‍යය හා අර්ථ ක්‍රමය සංකීරණ වූ හැරී දිය නිකාය -3 අයෙකුක්කසූසූත්‍රය: 136 ), රාජ්‍ය කන්තුය සඳාවාර්ය හා ආරීක ව්‍යුහය (දිය නිකාය - 3 එක්කවත්තේ සීහනාද සූත්‍රය 96 ), දාර්මික රාජ්‍යයක සැලැස්ම ( දිය නිකාය -1 කුරුදන්න සූත්‍රය 248 ) , ජන සමාජයේ පිරිහිම(සූත්ත නිපාතය- පරාහව සූත්‍රය 36 ), මානසික සංවර්ධනය (ම්ත්තීම නිකාය - 1 සතිපටියාන හා මෙන්ත සූත්‍රය 134 ) ආදිය මෙහිලා සඳහන් කළ හැකි වේ. මිනිසාගේ ආප්‍රාශ ප්‍රමාණය අවුරුදු සියයක් හෝ ඒව තරමක් වැඩි ප්‍රමාණයක් බව මිට අවුරුදු දෙදහස් පන්සියයකට ප්‍රථම බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ අරක සූත්‍රයේ දී දේශනා කොට ඇත. එසේ ම මිනිසා අවුරුදු සියයක් ජ්වත් වන්නේ නම් දින 36000 ජ්වත් වන බවත් මිනිසාට ඇතිවෙන විවිධ රෝග 48ක විග්‍රහයක් ද මෙම දේශනාවන් කුළ දැකිය හැකි ය. ස්වහාව සෞන්දර්ය අයය කිරීම බුදු දහමේ වඩාත් පැසැසුමට ලක් වූවකි. මිනිසාගේ පැවැත්මේ දුරුවලනාව මත ලොව විනාශ වන බව බුදු දහමේ විග්‍රහ වේ. වර්තමානයෙහි ගෝලිය උෂ්ණත්වය වඩාත් ඉහළ අයයක් ගනී. මෙහිලා විවිධ සාධක

විද්‍යාත්මකව ඔප්පු කළ හැකි අතර ම බුදුන් වහන්සේ ද මීට අවුරුදු දෙදහස් පන්සියකට ප්‍රථම සහ්තා සූරියුග්ගමන සූත්‍රයේ දී ( අංගුත්තර නිකාය 4- 426 ) සූරියයන් හත් දෙනොක් ලොව පහළ විම පිළිබඳව දේශනා කොට ඇත. මෙම සූරියයන් හත් දෙනොකුගේ පහළ විම යන සංකල්පය ගෝලිය උෂ්ණත්වය හා බැඳී පවතී. මෙහි දී බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන මනෝ පුබිඩං ගමා ධම්මා ( බුද්ධක නිකාය - ධම්මපදය ) යන සිද්ධාත්තයට අනුව ‘ලොවහි සියලු දේ ම මනස මුල් වන බවත් සිතා අනුව ලොව ක්‍රියාත්මක වේ’ යන ඉගැන්වීම මෙහි දී වඩාත් පුරුෂ් ව්‍ය සාකච්ඡාවකට හාරනය කළ හැකි වේ. මිනිසාගේ ආධ්‍යාත්මික ගක්තිය තමා තේවත් වන පරිසරයට සංපුරු ලෙස ම බලපායි. ත්‍රෑණාව මුල් කර ගත් ලොකික තේවිතයේ දී මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය ගෝලිය උෂ්ණත්වය වැඩි විම සඳහා සංපුරු ලෙස බැඳී පවතී.

### තුමෙවිදය

ප්‍රධාන මූලාශ්‍රය ලෙස ත්‍රිපිටිකය හාවනා කෙරේ. ආධ්‍යාත්මික පෝෂණය කරමින් හාවනා යෝගී පිරිස තේවත් වන පරිසරය හා සාමාන්‍ය තේවන රටාවකින් පුක්තව තේවත් වන මිනිසාගේ පාරිසරික ස්වභාවය විමර්ශනය කිරීම ද මෙහි දී සිදු කෙරේ.

### ප්‍රධාන කතිකාව

නුතන පාරිසරික විනාශය හා ගෝලිය උෂ්ණත්වය පිළිබඳව බුදු දහමේ ඉගැන්වීම අතර පවතින සම්බන්ධතාව විමර්ශනය කිරීම හා මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය අනාගත ලෝකයේ උෂ්ණත්වය වැඩිවිමටත් ලෝක විනාශයක් ඇති විම සඳහාත් හේතු වන බව පෙන්වා දීම

### සමෝෂධානය

මිනිසාගේ වැරදී හැසිරීම හේතුවෙන් ගෝලිය උෂ්ණත්වය වැඩි විම සිදු වේ. ජලය , වාතය හා පාංශ දුෂ්ණය තුමයෙන් වැඩිවිම ගෝලිය උෂ්ණත්වය වැඩිවිමට මෙන් ම ලෝක විනාශයක් ඇති ම සඳහා ද මාර්ගය විවර කරන්නකි. මේ ස්වභාවය ගොතම බුදුරජානන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සියකට ප්‍රථම අවබෝධ කරගත් අතර ම එය වලක්වා ගැනීම සඳහා අවශ්‍ය තුමෙවිදය ද ඉදිරිපත් කළහ.

### මූලාශ්‍රය

අංගුත්තර නිකාය, එක්සත් සමුහ බෙංධ්‍ය අධ්‍යාපන පදනම, තායිවානය: 2006

බුද්ධක නිකාය 1

දිසු නිකාය -1

දිසු නිකාය -3

සංයුත්ත නිකාය (5-2)

සූත්ත නිපානය

පිවිසුම < [www.calepa.ca.gov/education](http://www.calepa.ca.gov/education) ( 2011 ) >